

සියලුම මහාධිකරණ විනිශ්චයකාරවරුන්,  
සිවිල් අභියාචනා මහාධිකරණ විනිශ්චයකාරවරුන්,  
දිසා විනිශ්චයකාරවරුන්,  
මහේස්ත්‍රාත්වරුන්,  
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් හා අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්,

**උපලේඛනගත රජයේ නිලධාරීන්ගේ සේවයේ සහ අධිකරණවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ (ගිණුම් සහකාර, වැඩසටහන් සහකාර හා සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ) වාර්ෂික ස්ථානමාරු අභියාචනා - 2021**

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 උා (1) (ආ) ව්‍යවස්ථාවේ විධිවිධාන හා 2016.08.15 දිනැති අධිකරණ සේවා කොමිෂන් සභා තීරණය ප්‍රකාරව 2021.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි උපලේඛනගත රජයේ නිලධාරීන්ගේ සේවයේ සහ සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ (ගිණුම් සහකාර, වැඩසටහන් සහකාර, සංවර්ධන නිලධාරී) නිලධාරීන් සඳහා ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අභියාචනා පිළිබඳව සලකා බැලීමෙන් පසුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙයට අමුණා ඇති (ඇමුණුම -01) ලේඛනයේ සඳහන් තීරණයන්ට එළඹ ඇත.

02. අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණය පරිදි ස්ථාන මාරුවීම් අත්හිටුවා ඇති නිලධාරීන් සහ වෙනත් සේවා ස්ථාන වලට අනුයුක්ත කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ නියමයන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතුය.

03. ස්ථාන මාරුවීම් ලද ප්‍රසූත නිවාඩු ලබා සිටින නිලධාරීන්ගේ මුදා හැරීම සම්බන්ධයෙන් පහත පරිදි කටයුතු කළ යුතුය.

- වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබමින් සිටින නිලධාරීන්ගේ තව දුරටත් අඩ වැටුප් ප්‍රසූත නිවාඩු අයදුම් කරන්නේ නම්, අයදුම්පත්‍ර වර්තමාන සේවා ස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුය.
- අඩවැටුප් ප්‍රසූත නිවාඩු ලබමින් සිටින නිලධාරීන්ගේ තව දුරටත් වැටුප් රහිත ප්‍රසූත නිවාඩු අයදුම් කරන්නේ නම් අයදුම්පත්‍ර වර්තමාන සේවා ස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුය.
- අඩවැටුප් ප්‍රසූත නිවාඩු හෝ වැටුප් රහිත ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් වර්තමාන දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- ඒ අනුව ප්‍රසූත නිවාඩු මත සිටින නිලධාරීන්ගේ ස්ථාන මාරු නියෝග මත වර්තමාන සේවා ස්ථානයෙන් මුදා හැරිය යුත්තේ ඔවුන්ට අනුමත කරන ලද ප්‍රසූත නිවාඩු අවසන් කර වර්තමාන සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමෙන් පසුවය.

04. දැනට ප්‍රසූත නිවාඩු ලැබ සිටීම හේතුවෙන් ඉහත 03. හි පරිදි කටයුතු කිරීමෙන් පසු නියමිත දින ස්ථාන මාරු නියෝග ලද සේවා ස්ථානයේ රාජකාරි බාරගැනීම සඳහා වර්තමාන සේවා ස්ථානයෙන් මුදා හැරීමට නොහැකි වන අවස්ථාවන්හි දී එලෙස මුදා හැරීමට නොහැකි නිලධාරීන් කවුරුන්ද යන්න ස්ථාන මාරු ලද සේවා ස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට පිටපතක් සහිතව මා වෙත දැන්වීමට කටයුතු කළ යුතුය.

05. වර්තමාන සේවා ස්ථානයේ නියමිත කාලය සම්පූර්ණ කිරීම මත ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින ලද නිලධාරීන් විසින් ඉල්ලුම් කරන ලද සේවා ස්ථානයක්ම ලබා දීමට හෝ ඉල්ලුම් කරන ලද සේවා ස්ථානය පිහිටි අධිකරණ සංකීර්ණයේම එක් අධිකරණයක් ලබා දීමට හැකිතාක් දුරට කටයුතු කර ඇත. (උදාහරණයක් ලෙස ගම්පහ මහාධිකරණය ඉල්ලා සිටින ලද අවස්ථාවක ගම්පහ සිවිල් අභියාචනා මහාධිකරණය/ ගම්පහ දිසා අධිකරණය/ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීමට හැකිතාක් දුරට කටයුතු කර ඇත.) ඇතැම් නිලධාරීන්ගේ ඉල්ලීම් අනුප්‍රාප්තිකයින් නොමැතිවීම නිසා ඉටු කර නොමැති අවස්ථාවල එම ඉල්ලීම් අනුප්‍රාප්තිකයන් ලද විගස හෝ නව බඳවා ගැනීම් සිදු කරන අවස්ථාවේදී ඉටු කිරීමට සටහන් කරගෙන ඇත. නිලධාරීන්ගේ දුෂ්කරතාවයන් සහ සේවා අවශ්‍යතාවයන් පිළිබඳව විනිශ්චයකාරවරුන් විසින් කරන ලද ඉල්ලීම් ද සලකා බලා ඇතැම් විට අනුප්‍රාප්තිකයන් රහිතව ස්ථාන මාරුවීම් ලබා දී ඇති අවස්ථාවල එමඟින් ඇතිවන පුරප්පාඩු නව බඳවා ගැනීම් වලින් පුරවාලීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.

06. ස්ථාන මාරු අයදුම්පතක් හෝ ස්ථාන මාරු අභියාචනාවක් ඉදිරිපත් නොකරන ලද නිලධාරියකුට ස්ථාන මාරු අභියාචනා යටතේ ප්‍රථම වරට ස්ථාන මාරුවක් ලබා දී ඇති විට එම නිලධාරීන්ට පමණක් ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට යටත්ව උපවේශන දීමනාව සඳහා හිමිකම් ඇත.

07. තවද ඉහත 02, 03 සහ 04 ඡේදයන්ට යටත්ව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරන ලද ස්ථාන මාරු නියෝග අනුව ස්ථාන මාරු නියෝග ලද සියළුම නිලධාරීන්ට නියමිත දිනයේදී නව සේවා ස්ථානයේ රාජකාරි සඳහා වාර්තා කිරීමට හැකි වන පරිදි වර්තමාන සේවා ස්ථානයෙන් මුදා හැරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් කටයුතු කළ යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි මෙයින් දැනුම් දෙනු ලැබේ.

2021 මාර්තු මස 26 වෙනි දින,  
කොළඹ 12,  
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේදී ය.

එච්.එස්.සෝමරත්න  
ලේකම්  
අධිකරණ සේවා කොමිෂන් සභාව  
එච්.සර්ව ජයවර්ධන  
ලේකම්  
අධිකරණ සේවා කොමිෂන් සභාව  
කොළඹ 12